

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්වගණනය කල මතය

සීමාසහිත කුඹල්ගමුව මිනි හයිඩ්‍රෝ (පුද්ගලික) සමාගමේ “සමාගම” හි 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීරණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති වලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කල මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කල මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ෂවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිනිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන වංචා හා වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබා දීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදුකිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයක් හඳුනා නොගැනීම මඟින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන අතර දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතු වේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිනිස සමාගමේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම ප්‍රමාණවත් නොවෙන්නේ නම් මාගේ මතය විකරණය කළයුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත සමාගමේ අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැක.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පටිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත්

ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පටිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව සමාගම කටයුතු කර ඇති බව, සහ
- සමාගමේ සම්පත් සකසුරුහම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාල සීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර ඇති බව.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූල නොවීම

පහත නිරීක්ෂණ සිදු කරනු ලැබේ.

අදාළ ප්‍රමිතියේ යොමුව සමඟ අනුකූල නොවීම	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>2015 පෙබරවාරි 15 සිට වසර 20 ක කාලයක් සඳහා කුඩා ජල විදුලි බලාගාරය ඉදිකිරීම, අයිති කර ගැනීම සහ පවත්වාගෙන යාම සඳහා ඉඩමක් බද්දට ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සමාගම ගිවිසුමකට එළඹ තිබුණි. ගිවිසුමට අනුව වාර්ෂික බලපත්‍ර ගාස්තු රු.4,436,705ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුව තිබුණි. කෙසේ වෙතත්, බලපත්‍ර ගාස්තුව SLFRS - 16 යටතේ බදු ගෙවීමක් ලෙස හඳුනාගෙන නොතිබූ අතර කල්බදු වගකීම සහ වත්කම භාවිතා කිරීමේ අයිතිය ගිණුමට ගෙන නොතිබුණි. තවද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්ෂික බලපත්‍ර ගාස්තුව ගණනය කිරීම සඳහා සිදු කරන ලද සංශෝධනයට සමාගම අනුකූල නොවීය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සමාලෝචිත වර්ෂය අවසානයේ වාර්ෂික බලපත්‍ර ගාස්තුව රු.578,700 ක් ඌණ ගණනය වී ඇත.</p>	<p>ලබන වසරේ සිට මේ සඳහා හොඳම පිළිවෙත අනුගමනය කරනු ලැබේ.</p>	<p>ගිණුම්කරණ ප්‍රමිතියට විධිවිධානවලට අනුකූල විය යුතුය.</p>

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත නිරීක්ෂණ සිදු කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>පෙර වර්ෂයට (2019) අදාළ වාර්ෂික බලශක්ති මිනුම් පරීක්ෂණ ගාස්තු රු 88,085.ක් සමාලෝචිත වර්ෂය සඳහා ගිණුම්ගත කර තිබූ අතර 2020 වර්ෂයට එම වියදම් සඳහා කිසිදු ප්‍රතිපාදනයක් කර නොතිබුණි.</p>	<p>අනාගතයේ දී වාර්තා තබා ගැනීමේදී මෙම දෝෂ මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය දේ පිළිබඳව අවධානය යොමු කරනු ලැබේ.</p>	<p>ගණුදෙනු අදාළ මුදල් වර්ෂය සඳහා ගිණුම්ගත කළ යුතුය.</p>

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 32,250,486 ක ලාභයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ ලාභය රු. 13,861,453 ක් විය. එබැවින්, මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 18,389,033 ක වර්ධනයක් නිරීක්ෂණය විය. සමාලෝචිත වර්ෂයේ මූල්‍ය වියදම් රු.14,190,143කින් අඩුවීම එම වර්ධනයට ප්‍රධාන හේතුව විය.

2.2 ප්‍රධාන ආදායම් සහ වියදම් අයිතම පිළිබඳ ප්‍රවණතා විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ ප්‍රධාන ආදායම් සහ වියදම් අයිතමයන් විශ්ලේෂණය පෙර වර්ෂයට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස වැඩි වීම හෝ අඩු වීම පහත පරිදි වේ.

ආදායම/වියදම	2020	2019	ඉහලයාම/පහලයාම	ප්‍රතිශතය
වි	රු.	රු.	රු.	%
දූආදායම	115,197,323	106,274,755	8,922,568	8
ඕනෑම පිරිවැය	38,462,919	35,546,827	2,916,092	8
ඔරිපාලන වියදම්	7,545,142	5,718,105	1,827,037	32
මූල්‍ය වියදම්	37,017,883	51,208,026	(14,190,143)	(28)

ආදායම සහ විකුණුම් පිරිවැය පෙර වර්ෂය හා සසඳන විට සමාලෝචිත වර්ෂය සඳහා පිළිවෙලින් රු. 8,922,568 සහ රු. 2,916,092 වැඩි වී තිබුණි. කළමනාකරණ ගාස්තුව හේතුවෙන් පරිපාලන වියදම් රු. 1,827,037 කින් ඉහළ ගොස් තිබූ අතර ණය සඳහා රජය විසින් ලබා දී ඇති පොලී අනුපාත සහන හේතුවෙන් මූල්‍ය වියදම් රු. 14,190,143 කින් අඩු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතාව

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2015 මාර්තු 06 දිනැති ආයෝජන මණ්ඩලය (BOI) ගිවිසුමේ 2 (i) වගන්තියට අනුව, බදු විරාම කාලය අවසන් වන තෙක් ව්‍යවසාය විසින් වර්ෂයකට ඇමෙරිකානු ඩොලර් 5,000 ට සමාන වාර්ෂික ගාස්තුවක් ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවිය යුතුය. සෑම වර්ෂයකම පළමු මාසයේ 10 වැනි දින හෝ ඊට පෙර ආයෝජන මණ්ඩලයට ගෙවීමට ව්‍යවසාය අපොහොසත් වුවහොත්, එම වර්ෂය සඳහා පවතින 364 භාණ්ඩාගාර බිල්පත් අනුපාතයට (“පොළිය”) සමාන පොළියක් ප්‍රමාද වූ ගෙවීම මත වාර්ෂික ගාස්තුවට අමතරව අය කරනු ලැබේ. කෙසේ වෙතත්, 2018, 2019 සහ 2020 වර්ෂ සඳහා වාර්ෂික ගාස්තුව 2021 නොවැම්බර් 10 දින වන විටත් සමාගම විසින් ගෙවා නොතිබුණි.	මෙය ඉක්මනින් සමථයකට පත් කිරීමට කටයුතු කරනු ලැබේ.	ගිවිසුමට අනුකූල විය යුතුය.

(ආ) සමාලෝචිත වර්ෂය සඳහා ස්ථාවර වත්කම්වල භෞතික සත්‍යාපනය සමාගම විසින් සිදු කර නොතිබුණි. කළමනාකාරිත්ව අදහස් වත්කම් පිළිබඳ භෞතික සත්‍යාපනය සිදු කර වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.

3.2 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

කළමනාකරණයේ අදහස් දැක්වීම

නිර්දේශය

කාර්ය මණ්ඩල බඳවා ගැනීම සහ උසස්කිරීම සඳහා සමාගම විසින් බඳවා ගැනීමේ පටිපාටියක් (SOR) සකස් කර නොතිබුණි.

කළමනාකාරිත්ව අදහස් ලබා දී නොතිබුණි.

2003 ජූනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක PED/12 අනුව බඳවා ගැනීමේ පටිපාටියක් (SOR) සකස් කර අනුමත කර ගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය

කළමනාකරණයේ අදහස් දැක්වීම

නිර්දේශය

2003 ජූනි 02 දිනැති අංක PED/12 සහ අංක 2007 ඔක්තෝම්බර් 02 දිනැති අංක PED/45 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ වලට අනුව මුදල් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත අනුමත මූල්‍ය ප්‍රකාශන සමඟ කෙටුම්පත් කාර්යසාධන වාර්තාව විගණකාධිපති වෙත ලබා දිය යුතුය. කෙසේ වෙතත්, 2020 වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2021 අප්‍රේල් 28 වන දින විගණකාධිපති වෙත ඉදිරිපත් කර තිබුණි.

කළමනාකාරිත්ව අදහස් ලබා දී නොතිබුණි.

චක්‍රලේඛවල විධිවිධානවලට අනුකූල විය යුතුය.

4.2 වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම

විගණන නිරීක්ෂණය

කළමනාකරණයේ අදහස් දැක්වීම

නිර්දේශය

2016 වර්ෂයේ සිට වාර්ෂික වාර්තා පිළියෙල කිරීම හා පාර්ලිමේන්තුවේ සභාගත කිරීම් කර නොතිබුණි.

කළමනාකාරිත්ව අදහස් ලබා දී නොතිබුණි.

2003 ජූනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක PED/12 හි ප්‍රතිපාදනයන්ට අනුකූල විය යුතුය.

4.3

සංයුක්ත සැලැස්ම

විගණන නිරීක්ෂණය

කළමනාකරණයේ අදහස් දැක්වීම

නිර්දේශය

2003 ජූනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ අංක PED/12 අනුකූලව සමාගම විසින් සංයුක්ත සැලැස්මක් සකස් කර නොතිබුණි.

කළමනාකාරීත්ව අදහස් ලබා දී නොතිබුණි.

වක්‍රලේඛයේ විධිවිධානවලට අනුකූල විය යුතුය.

4.4

වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය

කළමනාකරණයේ අදහස් දැක්වීම

නිර්දේශය

2003 ජූනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ අංක PED/12 අනුකූලව සමාගම වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර නොතිබුණි.

කළමනාකාරීත්ව අදහස් ලබා දී නොතිබුණි.

වක්‍රලේඛයේ විධිවිධානවලට අනුකූල විය යුතුය.

4.5

අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය

කළමනාකරණයේ අදහස් දැක්වීම

නිර්දේශය

අභ්‍යන්තර විගණන අංශයක් ස්ථාපිත කර නොතිබූ අතර විදුලිබල අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශ ද 2020 වර්ෂයේ දී කිසිදු විගණනයක් සිදු කර නොතිබුණි.

කළමනාකාරීත්ව අදහස් ලබා දී නොතිබුණි.

නිසි අභ්‍යන්තර පාලන පද්ධතියක් සහතික කිරීම සඳහා අභ්‍යන්තර විගණනය සිදු කළ යුතුය.

4.6

අයවැය පාලනය

විගණන නිරීක්ෂණය

කළමනාකරණයේ අදහස් දැක්වීම

නිර්දේශය

2020 වර්ෂය සඳහා අනුමත අයවැයක් විගණනය සඳහා ලබා දී නොමැත. එබැවින් සත්‍ය කාර්යසාධනය අයවැය සමඟ සමාලෝචනය කළ නොහැකි විය.

කළමනාකාරීත්ව අදහස් ලබා දී නොතිබුණි.

2003 ජූනි 02 දිනැති PED/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය අනුව අයවැයක සකස් කර අනුමැතිය ලබා ගත යුතුය.

4.7 නිරසාර සංවර්ධනය

විගණන නිරීක්ෂණය

නිරසාර සංවර්ධන ඉලක්ක (SDG) පිළිබඳ එක්සත් ජාතීන්ගේ "2030 න්‍යාය පත්‍රයට" අනුකූලව, සියළුම රාජ්‍ය ආයතන එහි විෂය පථය යටතේ ඉලක්ක සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීමට දායක විය යුතුය. කෙසේ වෙතත්, සමාගම විසින් සාක්ෂාත් කර ගත යුතු ඉලක්ක, එම ඉලක්ක සපුරා ගැනීමේදී ඇතිවන අඩුපාඩු සහ ප්‍රගතිය මැනීමට සුදුසු දර්ශක හඳුනාගෙන නොතිබුණි.

කළමනාකරණයේ අදහස් දැක්වීම

කළමනාකාරිත්ව අදහස් ලබා දී නොතිබුණි.

නිර්දේශය

සමාගම නිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ එක්සත් ජාතීන්ගේ "2030 න්‍යාය පත්‍රයට" අනුකූල විය යුතුය.